



පොලීස් මූලස්ථානය, කොළඹ, ශ්‍රී ලංකාව  
 பொலிஸ் தலைமையகம், கொழும்பு, இலங்கை  
 POLICE HEAD QUARTERS, COLOMBO, SRI LANKA



කැ. පෙ. අංකය  
 த. பெ. இல.  
 P. O. Box No.

517

ෆැක්ස්  
 தொலைநகல்  
 Fax No.

011- 2329500

දුරකථනය  
 தொலைபேசி  
 Telephone

011-2384024  
 011-2395605

Website: www.police.lk

ඊ - මේල්  
 மின்-அஞ்சல்  
 E-Mail

Policemedia@police.lk

මගේ අංකය  
 எனது இல.  
 My No.

PMD / PR /866 / 21

ඔබේ අංකය  
 உமது இல.  
 Your No.

දිනය  
 திகதி  
 Date

2021.07.12  
 පැය 2355

**ඉතා වැදගත්**

ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කර්තෘ,  
 අධ්‍යක්ෂ ප්‍රවෘත්ති / ප්‍රවෘත්ති කළමනාකරු,  
 සියළුම මාධ්‍ය ආයතන.

**මාධ්‍ය නිවේදනය**

අවුරුදු 15ක දැරියක් අන්තර්ජාල වෙබ් අඩවි භාවිතා කරමින් ස්ත්‍රී දූෂණයට හා ලිංගික අපයෝජනයට යොදවා ගැනීමට අදාළව ශ්‍රී ලංකා පොලීසිය විසින් කරනු ලබන විමර්ශන තවදුරටත් නොකඩවා සිදු කරමින් පවතී. 2021.06.07 වන දින ගල්කිස්ස මූලස්ථාන පොලීස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා වෙත පුද්ගලයෙකු විසින් දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අවශ්‍යතාවයන් සඳහා අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත වයස අවුරුදු 35ක් පමණ වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මගින් විමර්ශන ආරම්භ කරන ලද අතර, එහිදී පොලීසිය භාරයට ගත් අවුරුදු 15ක් වූ දැරිය විසින් සහ සැකකාරියක් වන ඇයගේ මවද ප්‍රධාන සැකකරු ද සිදු කරන ලද අනාවරණයවීම් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

අනාවරණය වූ තොරතුරු මත මේ සඳහා ගැඹුරු විමර්ශනයක් සිදු කළ යුතු බවට නිරීක්ෂණය වූ හෙයින් පොලීස්පතිතුමා විසින් මෙම විමර්ශනය පොලීස් මූලස්ථාන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත භාර කරන ලදී. ඒ අනුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය, නීති විරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ඨාසය, පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය, සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය යන කොට්ඨාස ඒකාබද්ධ වෙමින් නියෝජ්‍ය පොලීස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලීස්පති අපරාධ හා රථවාහන මහතාගේ අධීක්ෂණයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.

මේ වන විට, මෙම දැරිය අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ සම්බන්ධ වී ලබාගෙන දූෂණයට ලක් කරන ලද සැකකරුවන් 41දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන වරින් වර ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙහි සැකකරුවන් බවට පත් වී ඇත. මෙම දැරිවිය 2018 වර්ෂයේ දී තම පියා අතින් දූෂණය වීම මත පියා ද අත්අඩංගුවට ගනු ලැබූ අතර මව ද මෙම අපරාධ සඳහා ආධාර අනුබල දීම මත අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී අනාවරණය වී තිබෙන සියලු දුරකථන වාර්තා, අන්තර්ජාල වෙබ් අඩවි, බැංකු වාර්තා, සී.සී.ටී.වී මෙන්ම වෙනත් තොරතුරු විශ්ලේෂණය කරමින් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු පුළුල් කර ඇත. මේ වන විට ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනෙන

වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට ගරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙන අතර ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ගරු අධිකරණය විමසීම් කර ඇත. තවදුරටත් පවතින එවැනි වෙබ් අඩවි මොනවාද යන්න හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් නීතිපතිතුමා විසින් විටින් විට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු ඇතුළු රජයේ නීතිඥවරයින් කිහිපදෙනෙක් පත් කර ඇති අතර විමර්ශන කඩිනම් කිරීමටත් සාක්ෂි නිසි ලෙස ගොනු කිරීමටත් අවශ්‍ය උපදෙස් ඔවුන් විසින් ලබා දෙමින් සිටියි. කඩිනමින් විමර්ශන අවසන් කොට සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම මූලික අපේක්ෂාවයි. මෙතෙක් අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අංක 06 වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

තවදුරටත් මෙම විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර මෙම මාධ්‍ය නිවේදනය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය,  
පොලිස් මූලස්ථානය.